

කාලය සහ ප්‍රස්ථකාලය

ජාතික කියවීමේ මාසය ආරම්භ කර
දැන වසරක් සපිරිම නිමිත්තෙන්
පැවත්වෙන උත්සුවයේ සමරු දේශනය

කැලණීය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ
මහාචාර්ය දැරණ රත්නායක

කාලය සහ පුස්තකාලය

ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රෙලේඛන සේවා මණ්ඩලය විසින් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2004 වර්ෂයේ සිට සැම වසරකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙස සම්මත කරගැනීමෙන් අනතුරුව 2014 වර්ෂයට දස වසරක් සම්පූර්ණ වෙයි. මෙම දස වසරක කාලය පිළිබඳ පුනරික්ෂණයක හෙවත් ප්‍රත්‍යාග්‍රහණය යොමුව සූදුසූ අවස්ථාව උදා වී තිබේ. එම අතිත ප්‍රත්‍යාග්‍රහණය අනාගත අනිවෘත්‍යාව සඳහා උපකාරී වනු ඇත.

මානව ශිෂ්ටාචාරය සමාලෝචනය කිරීමේදී එහි තීරණාත්මක ජයග්‍රාහී අවස්ථා රාජියක් අවධාරණය කළ හැකිය. එයිනුද මිනිසා සිය කෙශෙරුකාව සංජුව තබාගත හැකි පරිදි පරිණාමය වීම, සිය මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය ක්‍රමිකව වර්ධනය කර ගැනීම මහජනීතිල්ලේ ක්‍රියාකාරීත්වය හාවිතයට ගැනීම, ගින්දර සෞයාගැනීම, රෝදය නිර්මාණය කර ගැනීම හා ස්වකීය උච්චාචාරණ ඉත්දිය පද්ධතිය මගින් තිකුත් කරන ගබිදුවලට අර්ථාරුඩ් කොට සම්මුතිබඳ ගුවුන හා දායා සංකේත මගින් හාමණය හා ලේඛනය නිර්මාණය කර ගැනීම අතිශය වැදගත් සන්ධිස්ථාන ලෙස සැලකිය හැකිය.

“මිනිසා වනාහී කතා කරන සත්ත්වයාය” යන සූප්‍රකට ප්‍රකාශයෙන් සත්ත්ව ලේකයෙහි මිනිසාගේ විශේෂ අනන්තතාව අවධාරණය වේ. එසේම මහු සාමාජික හා සංස්කෘතික සත්ත්වයකු වීම ද මානව ශිෂ්ටාචාරය විවිධ විවිත ස්වරුපයෙන් වර්ධනය වීමට හේතු විය. ප්‍රාරම්භක යුගවල සිට සහජ ගබා ජනනය, අනුහාව ප්‍රකාශන, හිස්ත මුද්‍රා, සංදා සහ අනිනය හාවිතය, ක්‍රි. ඩු. 15000 පමණ සිට සූමෙරියානු මිසර, රිනීමියානු, විනා සහ ඉත්දුනිමින යන ශිෂ්ටාචාරවල රුප ඇදීම හා අකුරු ලිවීම ආදිය මගින් ඇති වූ පුද්ගලාන්තර සන්නිවේදනය වඩාත් දියුණු ස්වරුපයෙන් වර්ධනය විය. මානව නිර්මාණකීලිත්වයේ යතුර වන හාඡාව හා එමගින් ජනනය වන පරිකළුපන ගක්තිය හාවිත කිරීමෙන් මිනිසාට දායා මානය මෙන්ම අදායාමානය ද ප්‍රතිනිර්මාණය කළ හැකි විය. එනිසා හාඡාවේ උපක මිනිසාගේ ප්‍රථම නිර්මාණාත්මක පරිකළුපනය ලෙස සලකනු ලැබේ. හාඡාවේ කාර්ය හා සංස්ථිතිය කෙරෙහි අවධානය යොමු කළ දිසොසුයේයේ (1915) නම් වාග්චිද්‍යාඥයාගේ සිට නොම් වොමිස්කි (1965) තෙක් විසු විසිගණනක් වාග්චිද්‍යාඥයෙන් ඉදුරාම හාඡාව නිර්වචනය කිරීමෙන් වැළකී

සිටීමෙන් පෙනී යත්තේ කාලයේ සහ ආයාමයේ ආධිපත්‍යය ඇති හාජාව නිර්වචනය කිරීම පහසු තොවන බවයි. හාජාවේ ගතික ස්වභාවය නිසා එය පරිසමාජ්‍ය වශයෙන් නිර්වචනය කිරීම අසිරු වේ

හාජාව ප්‍රධාන වාහකය කර ගතිමින් අතිතය වර්තමානයටත් වර්තමානය අනාගතයටත් රැගෙන යා හැකිය. එහෙයින් හාජාත්මක දානධාරාව ලේඛනය, පදනය, සම්ප්‍රදානය හා සංරක්ෂණය මගින් මානව සත්ත්වයේ අතිතය ද වර්තමානය ද අනාගතයද සුරක්ෂිත කෙරේ. අනුතුමයෙන් ස්වකීය එකිනාසික ගමන් මගෙහි දී යුගයෙන් යුගය විවිධ අවස්ථා පසු කළ හාජාණය හා ලේඛනය වර්තමානය වන විට තොරතුරු තාක්ෂණය (Information Technology) සමූහ මාධ්‍යය (Mass Media) සත්ත්වීදනය (Communication) සහ පරිගණක සාක්ෂරතාව (Computer Literacy) වැනි තැවින මාර්ග වෙත අවත්තිරාය වී ඇත. අතිතයේ සිටම මිනිසා විසින් මෙම දානධාරය තැන්පත් කරනු ලබන මානා සංනිධිය පුස්තකාලයයි.

ලේඛනය ආරම්භ වීමට පෙර මිනිසා ස්වකීය වින්තනය, ගුරුතය සහ සම්඘තිය මිනිසාගෙන් මිනිසාට පිරිනැමුවේ හාජාණය මගිනි. එබදු දැනුම් සම්භාරයක් තමා තුළම ගබඩා කරගත් මිනිසාම පුස්තකාලයක් විය. එහෙයින් අතිතයේ අපට හමුවන්නේ බහුගුරුතයන්ගේ සමාජයකි. එහෙයින් ඔවුනු මෙසේ පැවසුහු.

“පුස්තකස්ථා ඒ යා විද්‍යා - පරහස්තේ ව යද්ධනම් කාර්ය කාලේ සමායාන්ත් - තසා විද්‍යා හ තද්ධනම්”

පොගේහි වූ විද්‍යාවක් අනුන් අත ඇති දිනයන් කටයුතු කළයුතු අවස්ථාව පැමිණි කළේහි විද්‍යාවක් හෝ දිනයක් තොවේ, යනු එහි අදහසය. විවිධ ආගමික දේශපාලනීක ආදී අවශ්‍යතා අනුව ලේඛනය හාවිතයට පත්වීම නිසා බහුජායී සමාජ බෙහිවිය. වර්තමානයේ එය බහු ප්‍රේක්ෂණයට නැඹුරු වී ඇත. මානවයා ලිවීම හා කියවීම ආරම්භ කිරීමත්, සමග පුස්තකාලවල ආරම්භයද සිදු වූ බව උපකල්පනය කළ හැකිය. දැනට පවතින පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ලොව පැරණිතම පුස්තකාලය හමු වී ඇත්තේ මෙසපොන්මියානු ශිෂ්ටවාරයෙනි. එහි නිර්මාතාවරයා ඇසිරියානු රැජක් වූ දෙවන සර්ගත් රජතුමාය. මෙය ලිඛිත මැටිපුවරු ලේඛනාගාරයක් විය. වර්තමාන ඉරාකයට අයත් නිනාවේ නම් තරගයේ සිය රජ මාලිගයේ කොටසක රාජකීය පුස්තකාලයක් ආරම්භ කළ “අසුර්බනිජාල්” නම් තරපතියා දෙවන සර්ගත් රජ නිර්මාණය කළ පුස්තකාලයේ

මැරිපුවරු ලේඛනය තම ප්‍රස්තකාලයේ තැන්පත් කළේය. එය ලොව ප්‍රථම ප්‍රස්තකාලය ලෙස ඉතිහාසයත වී ඇත. විද්‍යාව, මිථ්‍යාකරා, අභ්‍යවකාශ විද්‍යාව, ජෝතිෂ්‍යය, ජීව විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව සහ ස්වාභාවික විද්‍යාව වැනි විෂය පිළිබඳ ලේඛන එහි සුරක්ෂිත විය. ලෝක ඉතිහාසයේ ඉතා ප්‍රස්ත සාහත්‍ය කෘතියක් වූ The Epc of Gilgamesh කෘතියද විභාල මැරි පුවරු 12 ක ලේඛනාරුයිට මෙහි තැන්පත් වී තිබේ. එසේම ප්‍රස්තකාලයේ තැන්පත් කළ හැකි වූයේ රුපගේ අනුමැතිය ලද විශේෂ අයයකින් යුත් ලේඛන පමණය. ලිඛිත ග්‍රන්ථ පිළිබඳ වාර්ණයක්ද පැවැති බව එයින් පෙනී යයි. ක්‍රි. පූ. 612 දී පමණ පර්සියානු ආක්‍රමණයකින් හිත්තෙන් පිළිස්සී විනාශ වී හිය එම මැරි පුවරු පසනු වඩාත් සුරක්ෂිතව තිබේ. එය තත්කාලීන ලේඛන කළාවේ මහිමයයි.

ශ්‍රී ලංකේය ලේඛන කළාවේ ආරම්භය ක්‍රි. පූ. 3 වන සියවසේ මහින්දාගමනය නිසා සිදු වූ බව පිළිගැනේ. ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි සහ පුවරු ලිපි වශයෙන් ලියැවුණු ශිලාලේඛන දහස් ගණනක් ද තඹ හා රන්පත්වල ලියන ලද ලේඛන ද නිසා ශ්‍රී ලංකා භූමියම ලේඛනාලයක් විය. පුරාවිද්‍යාඥයන්ගේ සහ විද්‍වත්තන්ගේ කුපලීම නිසා එම ලිපි සංරක්ෂණය වී ඇති අතර ලේඛනාරුයි කිරීම ද සිදුකර තිබේ. මිහිදු මාහිමියන් විසින් වාචන මාර්ගයෙන් ගෙනෙන ලද පෙළ අවුවා මෙරටහි දී සිංහල අවුවාචාරයවරුන් විසින් හෙළ බසට නගන ලදී. වළාගම්බා රුප ද්‍රව්‍ය මාතලේ අලුවිහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරුයි කරන තෙක් මෙහි ලිඛිත පත පොත තිබූ බවට සාක්ෂි හමු තොවේ. අනුරාධපුර මහාච්ඡාරයට අයත් ග්‍රන්ථාකර ප්‍රස්තකාලය මෙරට ප්‍රස්තකාල පිළිබඳ අද්විතීය උරුමයකි. ක්‍රි. ව. 5 වැනි සියවසේදී අවුවාචාරය බුද්ධසේෂ්‍ය හිමියන් ලක්දැවට වැඩිම කරන්නේ මෙරට සුරක්ෂිතව තිබූ හෙළවුවා යළි පාලියට තැගීම සඳහාය. එකල ලංකාව විදේශීය විද්‍වත්තන්ගේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වූයේ පෙරවාදී ධර්මය මෙහි සුරක්ෂිත වූ බැවිනි.

මහාච්ඡාරයට පැමිණී බුද්ධසේෂ්‍ය හිමියන්ට එක්වරම හෙළවුවා පෙළබසට තැගීමට අනුමැතිය තොලැබේ. පුරුව පරීක්ෂණයක් සඳහා මහාච්ඡාරීය හික්ෂුන් විසින් නියම කරන ලද “අනෙකාජටා බහිජටා” යන ගාරාවට අවුවා ලිවීමට සිදු වේ. බුද්ධසේෂ්‍ය-හිමි ණ-ස්‍යාහා “සිලේ පත්‍රියාය තරො සපයුදුකෝ” නම් ගාරාව තේමා කර්ගන මිශ්‍රදැයි-වග්ග” නම් ධර්ම ගාස්ත්‍රීය ග්‍රන්ථය ලියා පිළිගැනීමට සැරසේදී එය අස්ථානගත වේ. ඉන්පසු දෙවෙනි වර ද එම

නිබන්ධය ලියන ලදී. එම පිටපතද අස්ථානගත විය. දෙවියන් විසින් එම පිටපත් දෙක අස්ථාන ගත කරන ලදැයි කියවෙතන් එය මහාචාරිය හික්ෂුන් විසින් බුද්ධසේෂණ හිමියන් පරික්ෂා කිරීම සඳහා සිතාමතාම කරන ලද ප්‍රයෝගයක් ලෙස උපකල්පනය කළ හැකිය. තෙවෙනි පිටපත ලියා පිළිගැන්වූ විට පළමු පිටපත් දෙක ද යළි හමු වේ. පිටපත් තුනම එකට තබා සසඳා බැලීමේදී ඒ තුනම එක සමාන බව ප්‍රත්‍යාක්ෂණ කරගැනීමෙන් අනතුරුව බුදුගොස් හිමියන්ට හෙළවුවා පෙළඹසට තැංකීමට අවස්ථාව සැලසේ. මෙය විදේශීය විද්‍යාතෙකු විසින් ලංකාවේ සිදුකරන ලද ප්‍රථම ආචාර්ය උපාධිය ලෙස සැලකීම සාවදා නොවේ. මෙරට පැවැති අවුවා ගුන්ථ භාෂා සාහිත්‍ය පමණක් නොව සංස්කෘතික අනිවර්ධනය සඳහා ද හේතු විය.

පොලොන්තරුවේ පිහිටි පොත්ගුල් විහාරය ද මෙරට එතිහාසික ප්‍රස්තකාල පිළිබඳ වැදගත් තිද්‍රිගතනයකි. මාස ආකුමණයේදී සිදු වූ ඉමහත් ජාතික භා සංස්කෘතික විනායය හා ගුන්ථ සංහාරය මහාවංශයෙහි 78 පරිවිෂේෂයෙහිලා විස්තර කර ඇත්තේ මෙසේය.

“මවුනු ලංකාචින්ගේ වත්‍රාහරණාධිය පමණක් නොව ඔවුන් සතු සැම දෙයම පැහැර ගත්හ. ප්‍රශ්න පොත් බැඳ තිබුණු ලැබුවෙන් මුදා ඒ ඒ තැන විසිර වූහ.”

මැත ඉතිහාසයේ යාපනයේ ප්‍රස්තකාලය ගිනිලැම ද එබදුම අමතෙන්යේ ක්‍රියාවකි. කවරෙකු හෝ ප්‍රස්තකාල මින්ශ කරන්නේ නම්, එයින් වැනසෙන්නේ ජාතියේ හද්වතයි.

සියවස් විසිගණනකට පමණ පෙර සිට පත්සල් පොත්ගුල්වලින් ආරම්භ වූ ලංකාවේ ප්‍රස්තකාල සේවය අද වන විට දීපව්‍යාප්ත වී ඇති. රාජ්‍ය ප්‍රස්තකාල, මහජන ප්‍රස්තකාල, විශ්වවිද්‍යාල ප්‍රස්තකාල, ආයතනගත ප්‍රස්තකාල, ජ්‍යෙෂ්ඨ ප්‍රස්තකාල සහ පොද්ගලික ප්‍රස්තකාල ආදී වශයෙන් විවිධ ප්‍රස්තකාල භාවිතයට පත්ව තිබීම ජාතියේ භාග්‍යයකි. ප්‍රස්තකාලය සේවකිය ඇාන ගවේෂණයේ සහ බුද්ධි ප්‍රබෝධයේ කේත්දුස්ථානය කරගත් හෙළ මහ ගත්කරු මාර්ටින් විතුමසිංහයන්ගේ පොද්ගලික ප්‍රස්තකාලය විවිධ විෂයක ගුන්ථ 4000 කටත් වැඩි ප්‍රමාණයක් සේවනය කරමින් සුරක්ෂිත වූ ප්‍රශ්න පොද්ගලික ප්‍රස්තකාලයකි. පොතපත කියවීමෙන් සම්පූර්ණ මිනිසකු වීමේ අගුරුලය ලබාගත හැකි වනුයේ ප්‍රස්තකාල ආයුරෝපියි. සමස්ත ජාතියේ කායික සේවක්ථාව සඳහා ආරෝග

සංඛාලා යමිසේ වැදගත් වන්නේ ද එස්ම ජාතියේ මානසික ස්වස්ථාව සඳහා පුස්තකාල වැදගත් වේ. පොතපත සේවනයෙන් තොර මුශ්ඛ සමාජය විවිධ ව්‍යාධින්ගෙන් පෙළීම තොවැලුක්විය හැකිය. සාහිත්‍ය සැපේතැම්බරය නිමවීමත් සමග කියවීමේ ඔක්තෝබරය උදා වී ඇත. පුස්තකාල ආශ්‍ය සහ පොතපත පරිශීලනය සඳහා “කියවීමේ රුවිය” වර්ධනය විය යුතුය. ඒ සඳහා වැඩිහිටි පරපුරෙන් බාල පරපුරට පුරුවාදුරු අත්‍යවශ්‍යය වේ.

පායිකයේ විවිධ අරමුණු ඇතිව කියවීමට යොමු වෙති. ඒ ඒ පායිකයාගේ අනිපාය අනුව කියවන විෂය ක්ෂේත්‍ර ය ද වෙනස් වෙයි. විනෝදාස්වාදය, කාලය ගෙවා හැරීම, තොරතුරු දැනාගැනීම, විෂය කරුණු සම්පාදනය, අධ්‍යාපනය හා අධ්‍යාපනය වැනි කරුණු ඒ අතර ප්‍රධාන වේ. පුස්තකාල ආක්‍රිතව කියවීමේ රුවිය වර්ධනය කරගන්නා පායිකයේ පොත්පත් මිලදී ගෙන කමා සතු කරගැනීමට ද පෙළෙහිති. එය ග්‍රන්ථකරණය හා ප්‍රකාශනය සඳහා ද තොමද අනුබලයක් වේ

කාලය බොහෝ දේ වෙනස් කරයි. එය පුස්තකාලය පිළිබඳ පායික ආලය ද වෙනස් කරමින් සිටියි. වර්තමානය වනවිට ශිෂ්‍ය ලෙස ව්‍යාප්ත වන ගුවන්විදුලි සහ රුපවාහිනී නාලිකා මිලියන ගණනින් මුදල් ත්‍යාග ද තුළු පඩුරු ද පිරිනමමින් පායිකයන් ජ්‍යෙක්ෂණයන් බවට පත්කරගෙන ඇත. දැස රුපවාහිනී තිරයෙන් ඇත් කරගත තොහැකි තරමට දාසහාවයට පත්කෙට ගෙන ඇත. ඇතැම් ජනපිය දේශකයේ ග්‍රන්ථයානය නිශේෂනය කරමින් හිතලු දොඩ්වති. පොතපත තොකියවන ග්‍රාකවකයේ සහ ජ්‍යෙක්ෂණයේ ඔවුන්ගේ විශ්‍රාන්ති විවරණ අසා ප්‍රමෝදයට පත්වෙති. එබැවින් විෂය විෂයාත්තර ග්‍රන්ථ පරිශීලනයෙහි අවශ්‍යතාව බෙහෙවින් අවධාරණය වියයුතු කාලය උදා වී තිබේ. එස්ම මූලික කියවීම මෙන්ම විද්‍යුත් කියවීම සඳහා ද නුතන පායික ලෝකයට අවස්ථාව උදා වී ඇත. පුස්තකාලයෙන් පලායන පායිකයා පුස්තකාලයට කැඳවා ගැනීමේ කාලීන වැඩසටහන් සම්පාදනය කෙරෙහි ද අවධානය යොමු විය යුතුය.

වෙඩි හඳින් අතින් පොත් ගිලිහුණු තිස්වසරක යුද්ධය නිමා වී සාමය උදා වී ඇත. උදා වූ සාමය විරස්ථායි අර්ථාත්විත සාමයක් බවට පත්කර ගැනීමට නම් ස්වකිය ජාතික හා සංස්කෘතික අන්තර්ජාල නැඳුනාගත්, අන්තර් සංස්කෘතික අවබෝධයෙන් යුතු ප්‍රත්‍යාද්‍යෙන් විනිරුම්කත වූ ශ්‍රී ලංකා තේරු පත්‍ර සමාජයක් බැහිකිරීම සඳහා සවියානික, සඛුද්ධික මානව හිතවාදී ජනතාවක් බැහිවිය යුතුය.

එහි අරමුණ සාධනය කරගත හැකි උසස් පරිශීලනීය ගුත්ප්‍රවලින් ප්‍රස්තකාල සහික විය යුතු අතර ප්‍රද්‍රේශයන් අවරෝහණය කරවන කුණු කසල සඳහා ප්‍රස්තකාලවල වටිනා ඉඩකඩ වෙන් නොවිය යුතුය. විවෘත අර්ථකුමයේ සහ වාණිජවාදයේ ආක්රෑවාදයෙන් අද වනවිට ඔනැම අයෙකුට ඔනැම දෙයක් ලියා පළ කිරීමට අවකාශ සැලසී තිබේ. එබැවින් පොතපත පිළිබඳ ප්‍රමිතිය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. එය අභිනවයෙන් ආරම්භ කළයුතු වෙනම කාර්යයක් නොව අපගේ සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රතිස්ථාපනය කිරීමකි.

“කියවීමට පෙරහුරුවක්” නම් අගනා ප්‍රස්තකයෙහි මහාචාර්ය අයේක ප්‍රෝමරත්නයේ “පින්තාලිය හා ප්‍රස්තකාලය” යන නිසින් ලියන ලද පරිවිෂේෂයෙහි මෙසේ සඳහන් කරති.

“කියවීමට ඩුරුවීමේ දී ද කියවීමට ඩුරු වූ පසුව ද ප්‍රස්තකාලයකින් ලැබෙන ජ්‍රේමණයේන් ඉතා විශාලය. මේ නිසා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාචන් සඳහා ද පොදු පායිකයන් සඳහා ද වැඩිවශයෙන් ප්‍රස්තකාල පිහිටුවිය යුතුයැයි සමහරු අවධාරණය කරති. ඒ එක්කම නිසිලෙස ප්‍රස්තකාල පරිහරණය කෙරෙන සැරී සිතට කාවද්දන ප්‍රායෝගික ප්‍රවාරක වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම මැනවැයි සිත්. පොත්වල වැදගත් කොටස් ඉරා ගැනීම, පොත් ඉඩඅැති තැන්වල සටහන් ලිවීම, පොත්වල ඉරි ඇදීම කොට්‍යාන් කියනොත් අනිසි ලෙස ප්‍රස්තකාලය පරිහරණය කිරීම අවම කරුගත හැක්කේ එවිටය.”

ප්‍රස්තකාලය නැණු පවතී නිමාදු පිංතාලියකි. එහෙත් අද පිංතාලිය අහෝසි වී පානීය ජලය විකුණුනු ලැබේ. එහි ප්‍රමිතිය පිළිබඳව ද ප්‍රශ්න පවතී. පින්තාලියෙන් ලක්ෂ්‍ය වූයේ පොදුවන යහපත සඳහා පරුෂාරයයි. එබැවින් ප්‍රස්තකාලයට ද, පායිකයාට ද, ලේඛකයාටද, ප්‍රකාශකයාට ද, සඳහාවයෙන් යුතුව කටයුතු කිරීමට කාලය එළඹි තිබේ.

කැලණීය විශ්වවිද්‍යාලයේ ප්‍රස්තකාලය හා විද්‍යාපත විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය බිඛිලිවි. කේ. එම්. එම්. කේ. විරසිංහයන්ගේ “පොත පත වත ගොත” නම් කෘතිය පායික අවධානයට පාතු විය යුතු ප්‍රස්තකාල හා විද්‍යාපත, විද්‍යාව ආක්ෂිත ලේඛන සංග්‍රහයයි. ඔහු එහි ප්‍රස්තකාල සංවර්ධනය තුළින් සමාජ සංවර්ධනය නම් පරිවිෂේෂයෙහි මෙසේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවාව දෙස බැඳු විට පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් නම් ධනවාදී රටවලින් අප ලබා තිබෙන ආහාසයයි. ලෝකයේ සමාජවාදී රටවලින් අපේ පුස්තකාල සේවාව උකහාගත් දෙයක් තොමැති තරමිය. ඒ අනුව බලන කළ දැනට එංගලන්ත පුස්තකාල ව්‍යාපාරය හිල ගැනීමට යත්ත දරන පොද්ගලිකකරණය අනාගතයේදී මෙරට පුස්තකාල සේවාවට ද අතැයැසිය හැකිය.

කළක සිටම පැවත එන පුස්තකාල විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳව අදහස් දැන් බොඳ වූ සිහිනයක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද ඉල්ලීම් නිෂ්පාල වැයමක් බවට පත්ව තිබේ. අද අප ත්වත්වන සමාජයේ ගුණයාර්ථම සේදා පාලට ලක්ව තිබේ. අපට උරුම වී ඇත්තේ පිරිසි හිය ආචාරයාර්ථම පද්ධතියකි. පසුගිය කාලය තුළ මෙරට සිදු වූ සිදුවීම් එම තත්වය මැනවීන් විද්‍යාපායි. තව සිතුම් පැතුම් ඔස්සේ ලෝකයේ අනෙකුත් රටවල් සමග ඉදිරියට යායුතු කාලය දැන් එළඹ ඇත. අවම වශයෙන් මේ දෙකය අරමිහයේ දී වන් මෙරට අවධිමත් තත්ත්වයක පවතින පුස්තකාල සේවාව විධීමත් කිරීම සඳහා පාලක පක්ෂයේ අවධානය යොමු වුවහොත් එය මෙරට අනාගත සෞඛ්‍යයේ තවත් උදාර පියවරක් වනු තොඅනුමානය.

ජාතියේ තෙත් පාදන පොත්ගුල අපගේ අනීතයේ ද වර්තමානයේ ද අනාගතයේ ද ත්වතාලියයි. එය සංවර්ධනය කොට සුරක්ෂිත කරගැනීම අප සැමගේම අනිවාර්ය වගකීමයි.

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services Board

1. Place of Scanning : National Library and Documentation Services Board, Colombo 07

2. Date Scanned : 2017/10/19

3. Name of Digitizing Company : Sanje (Private) Ltd, No 435/16, Kottawa Rd,
Hokandara North, Arangala, Hokandara

4. Scanning Officer

Name : N.P.R.Gamage

Signature : 

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out under my supervision, according to the norms and standards of digital scanning accurately, also keeping with the originality of the original document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation Officer

Name : Irom Wijesundara

Signature : 

Date : 2017/10/19

"This document/publication was digitized under National Digitization Project of the National Science Foundation, Sri Lanka"